



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1985 අංක 41 දරන
බුදුලි බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1985 ඔක්තෝබර් මස 22 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1985 ඔක්තෝබර් මස 25 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබාගත හැකිය

මිල : ශත 60 සි

තැපැල් ගාස්තුව : ශත 60 සි

[සහතිකය සටහන් කළේ 1985 ඔක්තෝබර් මස 22 වන දින]
එල්. සී-ඔ. 13/85.

1980 අංක 13 දරන බුදල් බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1985 අංක 41 දරන බුදල් බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රතිපාදනය.

2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1980 අංක 13 දරන බුදල් බදු පනතේ 3 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙසින් සංශෝධනය කරනු ලැබේ:—

1980 අංක 13 දරන පනතේ 3 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(1) (අ) 1978 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන් පසුව සහ 1984 නොවැම්බර් මස 15 වන දිනට පෙර මියයන යම් තැනැත්තකුගේ බුදලයේ වටිනාකම මත ගෙවිය යුතු බුදල බදු මුදල, මේ පනතේ උපලේඛන යෙහි I වන කොටසේ සඳහන් උචිත අනුප්‍රමාණ අනුව ආගන්තුකය කරනු ලැබිය යුතු ය; තව ද

(ආ) 1984 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන් පසුව මියයන යම් තැනැත්තකුගේ බුදලයේ වටිනාකම මත ගෙවිය යුතු බුදල බදු මුදල, මේ පනතේ උප ලේඛනයෙහි II වන කොටසේ සඳහන් උචිත අනු ප්‍රමාණ අනුව ආගන්තුකය කරනු ලැබිය යුතු ය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය මෙසින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය ප්‍රතිස්ථාපනය කිරීම.

“එක් පදිංචි ස්ථානයක් නිදහස් කිරීම.

11. (1) 1984 නොවැම්බර් මස 15 වන දිනට පෙර යම් තැනැත්තකු මියයාමේදී උරුම වන දේපළට යම් නිවාස ස්ථාන කිසිවක් ඇතුළත් වන අවස්ථාවකදී, ඒ නිවාස ස්ථානවලින් එකක වටිනාකම රුපියල් තුන් ලක්ෂයකට සමාන වන්නේ නම්, තැනහොත් එය ඉක්මන්වන්නේ නම් ඒ එක් නිවාස ස්ථානයක වටිනාකමින් රුපියල් තුන් ලක්ෂයක මුදලක් හෝ, ඒ නිවාස ස්ථානයේ වටිනාකම රුපියල් තුන් ලක්ෂයක් නොඉක්මවන්නේ නම්, ඒ නිවාස ස්ථානයේ වටිනාකම, බුදල බද්ද ගෙවීමෙන් නිදහස් කරනු ලැබිය යුතු ය;

(2) 1984 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන්පසුව යම් තැනැත්තකු මියයාමේ දී උරුම වන දේපලට යම් නිවාස ස්ථානයක් ඇතුළත් වන අවස්ථාවක දී ඒ නිවාස ස්ථානවලින් එකක වටිනාකම බුදල් බද්ද ගෙවීමෙන් නිදහස් කරනු ලැබිය යුතු ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
19 වන
වගන්තිය
ප්‍රතිශෝජනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :—

“විදේශීය
බුදල් බදු
සම්බන්ධයෙන්
සහන.

19. මියගිය තැනැත්තාගේ බුදලයෙන් කෙටි සක් වන දේපල විදේශීය රටක පිහිටා ඇත්තා වූ ද, මියගිය තැනැත්තාගේ මරණයේ දී ඒ දේපල සම්බන්ධයෙන් ඒ රටේ දී යම් බුදල් බද්දක් ගෙවිය යුතු බවට කොමසාරිස් ජනරාල්වරයා සැලකීමට පත්වන්නා වූ ද අවස්ථාවක, ඔහු විසින්—

(i) 1984 නොවැම්බර් මස 15 වන දිනට පෙර මියයන යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඒ දේපලෙහි වටිනාකම නිර්ණය කිරීමේ දී—

(අ) ඒ රටේ දී ගෙවිය යුතු බුදල් බදු මුදල; හෝ

(ආ) ඒ බුදලයේ වටිනාකම අනුව මේ පනත යටතේ ගෙවිය යුතු බුදල් බද්දෙන්, ඒ රටේ පිහිටි දේපලෙහි වටිනාකම, බුදලයේ වටිනාකමට දරන අනුපාතයට සමාන වන්නාවූ, අනුපාතයකට වූ බුදල් බදු ප්‍රමාණය

යන දෙකින් කවර වූ අඩු ප්‍රමාණයට සමාන වන මුදලක් අඩු කිරීමට ඉඩ දෙනු ලැබිය යුතු ය ;

(ii) *1984 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන්පසුව මියයන යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට—

(අ) ඒ විදේශීය රටේ දී ගෙවිය යුතු බුදල් බදු මුදල; හෝ

(ආ) 3 වන වගන්තියේ (4) වන උප වගන්තියෙහි විධිවිධාන සලස්වා ඇති ආකාරයට නිශ්චය කරනු ලබන, ඒ දේපළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දී ගෙවිය යුතු බුද්ධ ඛණ්ඩ මුදල බද්දේ මුදල් ප්‍රමාණය

යන දෙකින් කවර වූ අඩු ප්‍රමාණයට සමාන වන මුදලක් මේ පනත යටතේ ගෙවිය යුතු බුද්ධ ඛණ්ඩ මුදලින් අඩු කරනු ලැබිය යුතු ය.”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(3) තමා දන්නා වූ සහ මේ වගන්තියේ ඉහතින් වූ විධි විධාන යටතේ සැපයීමට නියම කරනු ලැබූ වූ, මියගිය තැනැත්තකුගේ බුද්ධයට අදාළ යම් විස්තර පිළිබඳ වාර්තාවක් දැන්වීමෙහි සඳහන් කාලය ඇතුළත සපයන ලෙස නියම කරමින් තක්සේරුකරුවකු විසින් යම් තැනැත්තකුට ලිඛිත දැන්වීමක් දෙනු ලැබිය හැකි ය.”.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තිය පහත දැක්වෙන පරිදි, මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තිය සංශෝධනය කිරීම.

(අ) ඒ වගන්තියේ (අ) ඡේදයෙහි “ලැබෙන” යන වචනය වෙනුවට “ලැබිය යුතු” යන වචන ආදේශ කිරීමෙන් ;

සහ

(ආ) ඒ වගන්තියේ (ආ) ඡේදයේ (ii) වන අනුඡේදයේ “අඩකට” යන වචනය වෙනුවට “රුපියල් විසිදහසකට” යන වචන ආදේශ කිරීමෙන්.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 44 වන වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත්කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ 44 වන වගන්තිය සංශෝධනය කිරීම.

“(4) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් යවනු ලැබූ යම් තැනැත්තකුට, බුද්ධය වෙනුවෙන් යම් මුදලක් නොදැරීමේ හෝ බුද්ධයට යම් ණයක් ඔහුගෙන් අයවීමට නොතිබීමේ හෝ බුද්ධයට අය විය යුතු යම් ණයක් ඒ දැන්වීමේ සඳහන් කාලය ඇතුළත අය විය යුතුව නොතිබීමේ හේතුවෙන් ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට නොහැකි වන්නා වූ ඒ තැනැත්තා විසින්, ඒ දැන්වීමෙහි සඳහන් කාලය ඇතුළත කරුණු සම්බන්ධයෙන් දැනුම් දෙමින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රකාශයක් කළ යුතු ය.”.

(5) (1) වන උපවගන්තිය යටතේ දෙනු ලබන දැන්වීමක් මගින් ගෙවීමට නියම කරනු ලබන යම් මුදලක් ඒ දැන්වීමට අනුකූලව ගෙවනු නොලබන්නා වූ සහ (4) වන උපවගන්තියේ විධිවිධාන යටතේ ඒ දැන්වීමට අදාළ වූ ප්‍රකාශයක් කරනු නොලබන්නාවූ අවස්ථාවක, ඒ මුදල, ඒ දැන්වීම දෙනු ලැබුවේ යම් තැනැත්තකුට ද ඒ තැනැත්තාගෙන් අයවිය යුතු බුදලා බද්දක් සේ සහ ඒ බුදලා බද්ද පැහැර හරිනු ලැබුණේ ඒ තැනැත්තාගෙන් අයකර ගනු ලැබිය යුතු ය.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
58 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

8. ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තියේ “භාරකරු” යන වචනය යෙදෙන කවර විටක වුවද, “භාරකරු වශයෙන් හෝ අනාභාරවූ තත්ත්වයකින්” යන වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
63 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 63 වන වගන්තියේ “26 වන වගන්තිය හෝ 49 වන වගන්තිය” යන ඉලක්කම් සහ වචන වෙනුවට “24 වන වගන්තිය හෝ 26 වන වගන්තිය හෝ 49 වන වගන්තිය” යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
78 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

10. ප්‍රධාන ප්‍රඥප්තියේ 78 වන වගන්තියේ (1) වන උපවගන්තිය, පහත දැක්වෙන පරිදි, මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

(1) “බලයලත් නියෝජිතයා” යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන්:—

“බලයලත් නියෝජිතයා” යන්න, බුදලා බද්ද ගෙවීමට යටත් තැනැත්තකු සම්බන්ධයෙන් යෙදුන විට ඉන්—

(අ) මේ පනතේ කාර්ය සඳහා තමා වෙනුවෙන් ක්‍රියා කිරීමට යම් තැනැත්තකු විසින් ලිඛිතව බලය දෙනු ලැබූ සහ—

(i) ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සාමාජිකයකු; හෝ

(ii) කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද ගණකාධිකාරීවරයකු; හෝ

(iii) නීතිඥවරයකු; හෝ

(iv) ඒ තැනැත්තා විසින් නිත්‍ය වශයෙන් සේව යෙහි නියුක්ත කරනු ලබන සේවනියකු; හෝ

(v) ඒ තැනැත්තාගේ ඥාතිවරයකු

වන යම් පුද්ගලයෙක් අදහස් වේ;

(ආ) මේ පනතේ කාර්ය සඳහා තමා වෙනුවෙන් ක්‍රියා කිරීමට යම් තැනැත්තකු විසින් බලය දීමේ ලියවිල්ලෙහි සඳහන් කාරණා සම්බන්ධයෙන් කලින් කල බලය දෙනු ලැබුවා වූ සහ තත්කාර්ය සඳහා සඳහා ලද නියෝග යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබුවා වූ පුද්ගලයෙක් අදහස් වේ.;

(2) “කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙහි අර්ථ කථනය වෙනුවට, පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :—

“කොමසාරිස් ජනරාල්වරයා” යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ පත් කරන ලද හෝ පත් කරනු ලැබූ ලෙස සලකනු ලබන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා අදහස් වන අතර, කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් ක්‍රියා කිරීමට සාමාන්‍යයෙන් හෝ යම් නිශ්චිත කාර්යයක් සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂයෙන් බලය දෙනු ලැබූ කොමසාරිස් වරයෙක් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඊට ඇතුළත් වේ.”.

11. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනය ප්‍රතිශෝජනය කිරීම.

“උපලේඛනය

I වන කොටස

I වන කීරය (බුද්ධයේ වටිනාකම)		II වන කීරය (බදු අනුප්‍රමාණය)	
බුද්ධයේ වටිනාකමෙන් පළමුවන	රු. 100,000 සඳහා	...	කිසිවක් නැත
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 100,000 සඳහා	...	සියයට 5
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 100,000 සඳහා	...	සියයට 10
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 100,000 සඳහා	...	සියයට 15
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 100,000 සඳහා	...	සියයට 20
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 100,000 සඳහා	...	සියයට 25
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 200,000 සඳහා	...	සියයට 30
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 200,000 සඳහා	...	සියයට 35
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 200,000 සඳහා	...	සියයට 40
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 200,000 සඳහා	...	සියයට 45
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 200,000 සඳහා	...	සියයට 50
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 300,000 සඳහා	...	සියයට 55
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000 සඳහා	...	සියයට 60
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000 සඳහා	...	සියයට 65
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	ඉතිරි කොටස සඳහා	...	සියයට 70

II වන කොටස

බුද්ධ බද්ද

I වන කීරය (බුද්ධයේ වටිනාකම)		II වන කීරය (බදු අනුප්‍රමාණය)	
බුද්ධයේ වටිනාකමෙන් පළමුවන	රු. 250,000	...	කිසිවක් නැත
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 250,000	...	සියයට 5
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 250,000	...	සියයට 10
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 250,000	...	සියයට 15
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 250,000	...	සියයට 20
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 250,000	...	සියයට 25
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000	...	සියයට 30
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000	...	සියයට 35
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000	...	සියයට 40
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000	...	සියයට 45
බුද්ධයේ වටිනාකමෙන් ඊළඟ	රු. 500,000	...	සියයට 50

පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත්වල සහ නීතිවල වාර්ෂික දායක මිල (දේශීය) රු. 150 කි. (විදේශීය) රු. 200 කි. කොළඹ 1, තැ. පො. අංක 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයක දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.